

ජාතික තරඟකාරී ලංසු ක්‍රමය

ලංසු කැඳවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා

පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, යෙහවන කටයුතු අමාත්‍යාංශය

ජාතික තරුණ සේවා සභාව

ක්‍රීඩා භාණ්ඩ හා පුහුණු මධ්‍යස්ථාන සඳහා උපකරණ මිලදී ගැනීම හැඳින්වීමේ අංකය-

(NYSC/SU/PTE/2019)

මෙහි පහත සඳහන් ක්‍රීඩා භාණ්ඩ සහ පුහුණු මධ්‍යස්ථාන සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා ජාතික තරුණ සේවා සභාව, අංක 65, හයිලෙවල් පාර, මහරගම දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සිල් තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. මෙම මිල ගණන් ලබා ගැනීම 2019 අගෝස්තු 06 දින පස්වරු 2.00 ට අවසන් කරනු ලැබේ.

අනු අංකය	අයිතම අංකය	භාණ්ඩ හා සේවා විස්තරය	ප්‍රමාණය	ලංසු සුරක්ෂණයේ වටිනාකම (රු)
1.	PE-C	ක්‍රිකට් භාණ්ඩ කට්ටල	7500	207,500.00
		• ස්ටම්ප් සෙට්		
		• සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති		
		• ක්‍රිකට් පන්දු		
2.	PE-V	වොලිබෝල් කට්ටල	5000	603,750.00
		• වොලිබෝල් දෑල්		
		• වොලිබෝල්		
3	PE- DC	ඩෙස්ක්ටොප් පරිගණක	72	66,888.00
4.	PE-LT	ලැප්ටොප්	17	20,399.00
5.	PE-P	ප්‍රින්ටර්ස්	21	6,909.00
6.	PE-MMP	මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස්	04	5,944.00
7.	PE-UPS	යුපීඑස්	58	2,117.00
8.	PE-PM	ජායාපිටපත් යන්ත්‍ර	18	26,820.00
9	PE-GD	පරිගණක විතුක පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ	සියළු විස්තර ලංසු ලේඛනයේ අමුණා ඇත	250,000.00
10	PE-ICTT	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ		250,000.00
11.	PE-HS	කොණ්ඩ මෝස්තර පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ		50,000.00
12.	PE-BC	රූපලාවන්‍ය පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ		50,000.00
13.	PE-OEF	ලී බඩු හා කාර්යාල උපකරණ		100,000.00
14.	PE-CN	පරිගණක ජාලකරණ පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ		50,000.00

2. මේ සඳහා සුදුසුකම් ලත් ලංසුකරුවන්ට අවශ්‍ය වැඩි විස්තර සහකාර අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන) ජාතික තරුණ සේවා සභාව, අංක 65, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට හෝ 011-2847563 යන දුරකථන අංකයට විමසීමෙන් ලබා ගත හැක.
3. මේ පිළිබඳව සුදුසුකම් ඇති ලංසුකරුවන් විසින් ලිඛිත අයදුම්පතක් රාජකාරී දිනවලදී ප්‍රසම්පාදන අංශය වෙත ඉදිරිපත් කර ආපසු නොගෙවන රු.1000.00 ක තැන්පත් මුදලක් (එක් අයිතමයක් සඳහා රු.1000.00කි) සරස් වෙත ගෙවීමෙන් 2019 ජූලි 18 දින සිට 2019 අගෝස්තු 05 දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 2.30 අතර කාල සීමාව තුළදී ලංසු ලේඛණ ලබා ගත හැක.
4. සිල් තබන ලද ලංසු ලේඛණ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්නේ නම් අදාල දින ප.ව.2.00ට ප්‍රථම හෝ එදිනට පෙර ලැබීමට සැලැස්විය යුතු අතර, ප්‍රසම්පාදන අංශයේ තබා ඇති ප්‍රසම්පාදන පෙට්ටියට බහාලන්නේ නම් 2019 අගෝස්තු 06 දින පස්වරු 2.00 ට පෙර සිදුකල යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසුපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අවස්ථාවේම ලංසු විවෘත කරන බැවින්, ඔබට හෝ ඔබේ නියෝජිතයෙකුට සහභාගී වීමට ආරාධනා කරමි.
5. 2019 දෙසැම්බර් 16 දින දක්වා වලංගු වන පරිදි පිළිගත් බැංකුවකින් ලබා ගත් ලංසු සුරක්ෂණ ඇපකරයක් හෝ ජාතික තරුණ සේවා සභාවේ සරස් වෙත මුදල් ගෙවීමෙන් පසු ලැබෙන මුදල් ගෙවීමේ කුචිතාන්සියක් ලංසු ලේඛණ වල මුල් පිටපත සමග ඉදිරිපත් කල යුතුය.
6. කිසිම හේතුවක් නොදක්වා ලංසු ලේඛණ සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ පිළි ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ජාතික තරුණ සේවා සභාව සතුය.
7. සියළුම ක්‍රීඩා භාණ්ඩ, පුහුණු මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ, ඇණවුම ලබා දෙන දිනයේ සිට සති දෙකක් ඇතුළත ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ගබඩාව වෙත භාර දිය යුතුය.
8. ලංසු ඉදිරිපත් කිරීමේදී අනු අංක 01 හා 02 සඳහා පමණක් නියැදි ඉදිරිපත් කල යුතුය. නියැදි ඉදිරිපත් නොකිරීම ලංසු ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ.
9. පූර්ව ලංසු සාකච්ඡාව 2019 ජූලි 30 දින පෙරවරු 10.00 ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
10. අයිතමයෙන් අයිතමයට ලංසු වෙන වෙනම ඉදිරිපත් කල යුතුය.
11. මුල් පිටපත හා අනු පිටපත වශයෙන් පිටපත් දෙකක් වෙන වෙනම සිල් තබා, එම කවර දෙකම එකම කවරයක බහා සිල් තබා, ලංසු බහාලන කවරයේ වම්පස ඉහල කෙළවරේ අයිතම අංකය හා අයිතමයේ නම සඳහන් කල යුතු අතර, වම්පස පහළ කෙළවරේ ආයතනයේ නම සහ ලිපිනය සඳහන් කල යුතුය.

සභාපති,
 දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
 ජාතික තරුණ සේවා සභාව,
 අංක 65,
 හයිලෙවල් පාර,
 මහරගම.
 2019.07.

වැඩි විස්තර සඳහා :- 011-2847563